



**රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය**  
**அரச சேவைகள், மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சு**  
**Ministry of Public Services, Provincial Councils and Local Government**  
**ඉංජිනේරු සේවා අංශය, පොතොලායා ප්‍රදේශය, පොතොලායා ප්‍රදේශය, පොතොලායා ප්‍රදේශය**  
**Engineering Services Division**

නිදහස් වතුරගුය, කොළඹ 07, ශ්‍රී ලංකා. சுதந்திரச் சதுக்கம் கொழும்பு 07 இலங்கை.  
 Independence Square, Colombo 07, Sri Lanka.

Website : [www.pubad.gov.lk](http://www.pubad.gov.lk)

දුරකතන }  
 தொலைபேசி: } 011-2696211-13  
 Telephone }

ෆැක්ස් }  
 தொலைநகல் } 011-2695279  
 Fax }

ඊ-මේල් }  
 மின்னஞ்சல் } [information@pubad.gov.lk](mailto:information@pubad.gov.lk)  
 E-mail }

අධ්‍යක්ෂ }  
 பணிப்பாளர் } 011- 2698268  
 Director }

ෆැක්ස් }  
 தொலைநகல் } 011- 2698268  
 Fax }

ඊ-මේල් }  
 மின்னஞ்சல் } [desb@pubad.gov.lk](mailto:desb@pubad.gov.lk)  
 E-mail }

මගේ අංකය }  
 எனது இல } ES/A/ESC/33/G-VI  
 My No }

ඔබේ අංකය }  
 உமது இல }  
 Your No }

දිනය }  
 திகதி: } 2020.11.30  
 Date }

සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්  
 පළාත් ප්‍රධාන ලේකම්වරුන්  
 දෙපාර්තමේන්තු ප්‍රධානීන්  
 දිස්ත්‍රික් ලේකම්වරුන්

**ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරීන්**  
**විශේෂ ශ්‍රේණියට උසස් කිරීම හා තනතුරුවලට පත් කිරීම**

මගේ අංක ES/A/ESC/33/G-VI හා 2020.11.12 දිනැති ලිපියසමග එවා ඇති ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ 1 වන ශ්‍රේණියේ නිලධාරීන් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ අනු අංක 3.2(අ) හා (ආ) ඡේදයන් පහත සඳහන් පරිදි සංශෝධන කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියෝග කර ඇති බව කාරුණිකව දන්වා සිටිමි.

02. ඒ අනුව එම සංශෝධනයන් ඔබ අමාත්‍යාංශයේ /දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියළුම 1 වන ශ්‍රේණියේ ඉංජිනේරුවරුන්ගේ දැන ගැනීමට සලස්වන්නේ නම් මැනවි.

**සංශෝධන**

3.2 සම්මුඛ පරීක්ෂණයේ ලකුණු පරිපාටිය පහත පරිදි වේ.

**(අ) ජ්‍යෙෂ්ඨතාවය - ( උපරිම ලකුණු 60 )**

පවතින ඡේදය “ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ සක්‍රීය වසර දහඅටක(18 ) සේවා කාලය හා 1 ශ්‍රේණියේ වසර පහක (05) සක්‍රීය හා සතුටුදායක සේවා කාලයෙන් පසුව එළඹෙන සක්‍රීය හා සතුටුදායක සේවා කාලය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ අංක 01/2019 හි විධිවිධානයන්ට අනුව ලකුණු ලබා දෙනු ලැබේ” යනුවෙන් සංශෝධනය කරනු ලැබේ.

**(ආ) කුසලතාවය - ( උපරිම ලකුණු 40 )**

(ආ.01) නොවෙනස්ව පවතී

(ආ.02) නොවෙනස්ව පවතී

(ආ.03) ඉදිරිපත් කිරීම (Power Point Presentation) – ලකුණු 10  
i සිට iv දක්වා නොවෙනස්ව පවතින අතර v හි සඳහන් “වෙනත් භාෂා ප්‍රවීණතාවය” වෙනුවට “ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය” යන්න ආදේශ විය යුතුය.

**සටහන**

(අ) පවතින ඡේදය "සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීම සිදු කරනු ලබන අයදුම්කරුවන්ට ඉහත (i) සිට (iv) දක්වා කරුණු යටතේ පමණක් ලකුණු පිරිනැමෙනු ඇත "යනුවෙන් වෙනස් කරනු ලැබේ.

(ආ) නොවෙනස්ව පවතී

(ඇ) පවතින ඡේදය "ඉදිරිපත් කිරීමට අදාළ දෘඩ පිටපත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට එම අවස්ථාවේදී ඉදිරිපත් කළ යුතුය. සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීම සිදුකරන අයදුම්කරුවන් අමතර වශයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් සකසන ලද ඉදිරිපත් කිරීමේ දෘඩ පිටපතක්ද එම අවස්ථාවේදී ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ". යනුවෙන් වෙනස් කරනු ලැබේ.



ජේ.ජේ. රත්නසිරි  
ලේකම්

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය